

**පරීක්ෂක වාර්තාව**

AA3 විභාගය - ජනවාරි 2020

**(AA35) සංස්ථාපිත හා පුද්ගලික බදුකරණය**

(Corporate and Personal Taxation)

**ප්‍රශ්න අංක 01**

**(a) කොටස**

**පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?**

අවසාන රඳවාගැනීමේ ගෙවීම් පිළිබඳ දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී. එයින් කුමක් අදහස් කරනු ලැබේදැයි පැහැදිලි කිරීම අවශ්‍ය කර තිබූ අතර, දේශීය ආදායම් පනත යටතේ දක්වා ඇති අවශ්‍ය කරන රඳවාගැනීමේ ගෙවීම් දෙක හඳුනා දැක්වීම අවශ්‍ය විය.

**නිරීක්ෂණ:**

**(a) කොටස:**

පහත අනුව අදාළ බද්ද අඩුකොට, අවසාන රඳවාගැනීමේ ගෙවීම ලෙස, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට ගෙවූ පසු එම බද්ද තවදුරටත් බදුකරණයට යටත් නොවේ. කෙසේවෙතත්, මෙම කරුණ වටහාගෙන තිබුණේ සීමාසහිත අයදුම්කරුවන් පිරිසක් පමණි. අයදුම්කරුවන්ගෙන් බහුතරයට අවසාන රඳවාගැනීමේ ගෙවීම් යන්නෙන් කුමක් අදහස් කරන්නේදැයි අදහසක් තිබුණේ නැත. උත්තර බොහොමයක් ප්‍රශ්නයට අදාළ නොවූ අතර, අපේක්ෂා කළ උත්තරයට බොහෝ දුරස්ථව තිබුණි.

**(b) කොටස:**

පහත දැක්වෙන පොදු වැරදි නිරීක්ෂණය විය:

- අයදුම්කරුවන්ගෙන් අඩකටත් වඩා ආර්ථික සේවා අයකිරීමේ බද්ද එකතුකළ යුතු අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, මුද්දර ගාස්තු බද්ද, ආදී වෙනත් බදුවල නම් සපයා තිබුණි.
- අයදුම්කරුවන්ගෙන් සැහෙන ගණනක් "වාසික" සංරචකය නොමැතිව පොලිය සහ ලාභාංශ යන උත්තර සපයා තිබුණේය.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොවීය.**

## ප්‍රශ්න අංක 02

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යටතේ සේව්‍යෝජකයෙකුගේ වගකීම් පිළිබඳව මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී.

### නිරීක්ෂණ:

උත්තරවලින් බහුතරයක්, අවසන් අදියරේ ගණකාධිකරණ ශිල්පීය අයදුම්කරුවෙකුගේ මට්ටමට ළඟා වී තිබුණේ නැත. පහත සඳහන් පොදු වැරදි හඳුනාගන්නා ලදී:

- අයදුම්කරුවන්ගෙන් බහුතරයක් කාල නියමයන් නොසලකා හැර තිබුණි. ඔවුන් අදාළ නියමිත දිනයන් නොමැතිව හෝ වැරදි දිනයන් ඇතිව උත්තර සපයා තිබුණි.
- සැහෙන අයදුම්කරුවන් ගණනක් උපයනවිට ගෙවීම සඳහා ගිණුම්කරණ රාමුව / ක්‍රමය සපයා තිබුණි.

මෙයට අදාළව, උපයනවිට ගෙවීම් ආශ්‍රිත කාල නියමයන් පහත දැක්වෙන ආකාරයට සාරාංශගත කළ හැකිය:

- (1) ඕනෑම මාසයක අයකරන ලද බදු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කිරීමට - ඊළඟ මාසයේ 15 වැනි දින හෝ ඊට පෙර.
- (2) වාර්ෂික ප්‍රකාශනය ඉදිරිපත් කිරීම - සෑම වර්ෂයකම අප්‍රේල් 30 දින හෝ ඊට පෙර.
- (3) රඳවා ගැනීම් සහතික (T10) සේවකයන් වෙත නිකුත් කිරීම - තක්සේරු වර්ෂය අවසානයට පසුව එළඹෙන අප්‍රේල් 30 දිනට හෝ ඊට පෙර හෝ සේවය අවසන් වීමෙන් දින 30 ක් ඇතුළත.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොවීය.**

## ප්‍රශ්න අංක 03

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

සැත්කමක් සඳහා දැරූ වෛද්‍ය වියදම් වෙනුවෙන් සේවකයෙකුට සමාගමකින් කරන ලද විශේෂ ගෙවීමක් සම්බන්ධයෙන් බදු ගෙවිය යුතුදැයි තීරණය කිරීම මෙම ප්‍රශ්නය මගින් අයදුම්කරුවන්ගෙන් අවශ්‍යකර ඇත.

### නිරීක්ෂණ:

ක්‍රෙයිබ් එදිරිව දේශීය ආදායම් කොමසාරිස් නඩු තීන්දුව ප්‍රකාර පනතේ 5 වැනි වගන්තිය අනුව සේවය වෙනුවෙන් සේවකයෙකු ලබන ඕනෑම ත්‍යාගයක් බද්දට යටත් වේ. කෙසේවුවද මෙම කරුණේදී රු. මිලියනයක විශේෂ ගෙවීම සේවකයා ලබා ඇත්තේ සමාගමට ඔහු විසින් ඉටුකරන ලද 20 අවුරුද්දක සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙසිනි.

තවද, මෙම ගෙවීම කිරීමේදී සේව්‍යයා විසින් සේවකයාගේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවය සලකා බලා ඇතත්, සමාගමට සේවකයාගෙන් ඉටුවූණ දිගුකාලීන සේවාව වේතනාව වුවා මිස ගෙවීම සඳහා ප්‍රතිඵලය වුවා නොවේ. එබැවින් එය සේවයෙන් ඉපැයූ ආදායමක් නොවේ.

අයදුම්කරුවන් බොහොමයක් නිවැරදි නඩු තීන්දුවට යොමුව දී තිබුණද නඩු තීරණය ගැන පැහැදිලි අවබෝධයකින් නොසිටි බව පෙනී ගියේය. තවද, බහුතරයක් විසින් මෙම ගෙවීම, බදු සඳහා යටත් යනුවෙන් අවසන් නිගමනයකට එළඹ තිබුණේ නැත.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.**

## ප්‍රශ්න අංක 04

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

වසර දෙකක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කාර්යාලයක ඉංජිනේරුවරයෙකු ලෙස කොන්ත්‍රාත් පදනමට වැඩ කළ විදේශිකයෙකුගේ වාසිකභාවය තීරණය කිරීම මෙම ප්‍රශ්නයෙන් අවශ්‍යකරන ලදී.

### නිරීක්ෂණ:

අයදුම්කරුවන්ගෙන් බහුතරය සම්පූර්ණ ලකුණු ලබාගත් ප්‍රශ්නය මෙය විය.

ප්‍රශ්නයේ සපයාදී තිබූ කරුණු අනුව ශ්‍රී ලංකාවේ නැවතී සිටි කාලය ඉතාමත් පැහැදිලි විය. යමෙකු දින 183 ක එකතුව වාසික නීතිය ලෙස දැන සිටියේනම්, කිසිම අපහසුවක් නැතිව මෙම ප්‍රශ්නයට උත්තර සැපයිය හැකිවනු ඇත.

බහුතරයකට දින 183 නීතිය පිළිබඳව දැනුවත්භාවය තිබුණි. කෙසේවුවද, එක් එක් මාසයේ දින ගණන පිළිබඳව අවබෝධයක් නොමැතිකමින් නිවැරදි ලෙස දින 230 ගණනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබුණි.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.**

## ප්‍රශ්න අංක 05

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

බදු අරමුණු සඳහා හවුල් ව්‍යාපාර ආදායම, හවුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු රඳවා ගැනීමේ බද්ද, එක් එක් හවුල්කරුවාගේ හවුල් ව්‍යාපාර ආදායම් කොටස, එක් එක් හවුල්කරුවා සඳහා ඇති රඳවාගැනීමේ බදු බැර ප්‍රමාණය මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී.

### නිරීක්ෂණ:

- බදු අරමුණු සඳහා හවුල් ව්‍යාපාර ආදායම ගණනය කිරීම සඳහා වූ ලකුණු බොහොමයක් අයදුම්කරුවන් ලබාගෙන තිබුණි.
- එක් හවුල්කරුවෙකුට ගෙවන ලද ගෙවල් කුලිය පිළිබඳව නිහඬ වීම නිසා සමහර අයදුම්කරුවන්ට ඒ සඳහා වෙන්කළ ලකුණු අහිමි විය.
- සමහර අයදුම්කරුවන් නිවැරදි රඳවාගැනීමේ බදු අනුපාතිකය වන 8% යොදාගෙන නොතිබූ අතර, ඒ වෙනුවට 10%, 15% සහ 28%, ආදිය යොදාගෙන තිබුණි.
- එක් එක් හවුල්කරුවාගේ ආදායම් කොටස ගණනය කිරීමේදී එක් හවුල්කරුවෙකුගේ ගෙවල් කුලිය ආදායම අයදුම්කරුවන් විසින් සලකා බැලීම නිසා, ඒ වෙනුවෙන් වෙන්කළ ලකුණු අහිමි කරගෙන තිබුණි.
- ලාභ කොටස වැරදි ලෙස යෙදීම හේතුවෙන් එක් එක් හවුල්කරුට ලැබෙන බදු බැර සඳහා වෙන් කළ ලකුණු බොහෝ අයදුම්කරුවන්ට නොලැබී ඇත. මෙයට හේතු වූයේ,
  - (a) හවුල් ව්‍යාපාර ලාභ කොටස ගණනය කිරීමේදී ගෙවල් කුලිය ආදායම ගණන් ගැනීම.
  - (b) රු.1,000,640/- ක රඳවාගැනීමේ බද්දට අදාළ ලාභ බෙදීමේ අනුපාත සමඟ 8% අනුපාතිකය කෙලින්ම යොදාගැනීම.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.**

## ප්‍රශ්න අංක 06

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

#### (a) කොටස:

ශ්‍රී ලංකාවේ සේවාදායකයන්ට කළමනාකරණ උපදේශන සේවා සැපයීමේ යෙදී සිටින සමාගමක 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ඉතිරි ගෙවිය යුතු / (වැඩිපුර ගෙවූ) එකතුකළ අගය මත බද්ද තක්සේරු කිරීම ප්‍රශ්නයේ මෙම කොටසින් අවශ්‍ය විය.

#### (b) කොටස:

2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා එකතු කළ අගය මත බදු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත දිනය සඳහන් කිරීම මෙම කොටසින් අවශ්‍යකරන ලදී.

#### නිරීක්ෂණ:

- අයදුම්කරුවන්ගෙන් අඩුතම ආසන්න ගණනක් වෘත්තීය විභාග සඳහා පත්ති පැවැත්වීමෙන් ලද ආදායම බදු නිදහස් ආදායම් ලෙස හඳුනාගෙන නොතිබුණි. සමහර අයදුම්කරුවන් මෙම ආදායම අදාළ සේවාචල වැට් බදු ඇතුළත් නොකළ ආදායම් ලෙස සලකා තිබූ අතර, තවත් සමහරු ඒ සඳහා බදු අයකර තිබුණේය.
- අයදුම්කරුවන්ගෙන් බහුතරය පත්ති සඳහා නිබන්ධන මුද්‍රණය කිරීම වෙනුවෙන් යෙදවූම් බදු සඳහා ඉඩ නොදීම පිළිබඳ ගැලපීම් සිදුකර තිබුණේ නැත.
- කාර්යාල වියදම් වෙනුවෙන් පොදු යෙදවූම් බදු සමානුපාතික පදනම මත ගැලපීම බොහෝ අයදුම්කරුවන් විසින් සිදුකර තිබුණේ නැත. සමහර අයදුම්කරුවන් මෙම යෙදවූම් බදු සඳහා සම්පූර්ණයෙන්ම ඉඩදී නොතිබුණි.
- ගමන් බිමන් සඳහා පාවිච්චි කළ මෝටර් රථය සඳහා ගෙවූ රක්ෂණ වාර්තය මත යෙදවූම් බදුවලට ඉඩ නොදීම බහුතරය විසින් නිවැරදි ලෙස සිදුකර තිබුණේ නැත.
- නියමිත දිනය 2019 අප්‍රේල් 20 ලෙස අයදුම්කරුවන් සැහෙන ගණනක් සඳහන් කර තිබුණේය.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.

## ප්‍රශ්න අංක 07

### පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

මෙම ප්‍රශ්නයෙන් පහත සඳහන් කරුණු පිළිබඳ උත්තර සැපයීම අපේක්ෂා කරන ලදී:

- ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුතු දිනය,
- වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත පැනවිය හැකි දණ්ඩන,
- නියමිත දින හෝ ඊට පෙර වාර්තාව ඉදිරිපත් කළේ නම් තක්සේරුවක් ඉදිරිපත් කිරීමට ඇති ව්‍යවස්ථාපිත අවකාශය, සහ
- පැහැර හරින ලද තක්සේරුව යන්නෙහි අදහස පැහැදිලි කිරීම.

**නිරීක්ෂණ:**

අයදුම්කරුවන් අතලොස්සක් හැර අනෙක් සියල්ලන්ම ප්‍රශ්නයේ (a), (b) සහ (c) කොටස්වලට උත්තර ලියා තිබුණේ නැත.

කෙසේවෙතත්, බහුතරය (d) කොටසට උත්තර ලියා තිබුණද ඔවුන්ට පැහැර හරිනලද තක්සේරුව යන්නෙන් කුමක් අදහස් වන්නේදැයි තේරුමක් නොවූ අතර, තක්සේරුව පැහැර හැරීම ගැන සඳහන් කර තිබුණි.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොවීය.**

**ප්‍රශ්න අංක 08**

**පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?**

ව්‍යාපාරික ආදායම සහ ආයෝජන ආදායම ප්‍රභවයන් ලෙස ඇති වාසික සමාගමක සම්පූර්ණ තක්සේරු කළහැකි ආදායම, බදු අයකළ හැකි ආදායම, ගෙවිය යුතු දළ ආදායම් බද්ද සහ ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද පිළිබඳව අයදුම්කරුවන්ගේ මූලික න්‍යායාත්මක දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී.

**නිරීක්ෂණ:**

- ප්‍රාග්ධන දීමනා සඳහා ඉඩම් හිමිකම් නොලබන බව සමහර අයදුම්කරුවන් සඳහන් කර තිබුණේ නැත. තවත් සමහරු ඉඩම සඳහාද ප්‍රාග්ධන දීමනා ගණනය කර තිබුණි. අයදුම්කරුවන්ගෙන් සෑහෙන ගණනක් යන්ත්‍රෝපකරණ ඉවත් කිරීමේදී (ශේෂවන ගණනින්) තක්සේරු කිරීමට යටත්වන අයකිරීම ගැලපීමට අපොහොසත් විය.
- සැලකිය යුතු අයදුම්කරුවන් ගණනකට ඉදිරියට ගෙන ආ බදු අලාභය සඳහා නිවැරදි ලෙස ගැලපීම් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය. සමහර අයදුම්කරුවන් මෙම ප්‍රමාණය සුදුසුකම්ලත් ගෙවීමක් ලෙස හෝ බදුබැර ලෙස සැලකීමට ගෙන තිබූ අතර, තවත් සමහරු නිවැරදි ලෙස 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත යටතේ දැක්වෙන 35% නීතිය අදාළ කරගෙන තිබුණේය.
- බහුතරය විසින් ආයෝජන ආදායම සඳහා නිවැරදි හඳුනාගැනීම සිදුකර තිබුණේ නැත. සැලකිය යුතු අයදුම්කරුවන් ගණනක් ශුද්ධ ලාභාංශ ආදායම වන රු.500,000/-, ආයෝජන ආදායම ලෙස නැවතත් තක්සේරු කළ හැකි මුළු ආදායම වශයෙන් ඇතුළත් කර තිබුණේය.
- මුදලින් හෝ වෙනත් ලෙසකින් අනුමත පුනර්ගණනයකට හෝ රජයට කරනු ලබන පරිත්‍යාග සුදුසුකම්ලත් ගෙවීම් ලෙස ඉට්ටි ඇත.
- 28% අනුපාතිකය වෙනුවට, 4% සිට 24% දක්වා වූ තනි කැබලි අනුපාතික (slab rates) අයදුම්කරුවන් සෑහෙන ගණනක් විසින් යොදාගෙන තිබුණි.
- ස්ථාවර තැන්පතු වක රඳවාගත් බදු (WHT) බදු බරක් ලෙස ගැනීම බහුතරය විසින් සිදුකර තිබුණේ නැත.
- නිසිලෙස පෙරවැඩ පෙන්වීමක් නොකර වත්කම් ඉවත් කිරීම සහ ආයෝජන ආදායම් සංඛ්‍යා පෙන්වීම ඇතුළු අයදුම්කරුවන් විසින් කර තිබුණි.
- අයදුම්කරුවන් කිපදෙනෙක් උත්තරවල ගිණුම්කරණ ලාභයෙන් ව්‍යාපාරික ආදායම ලබාගැනීමේදී "ඉඩදිය හැකි" සහ "ඉඩදිය නොහැකි" (*ධන හා සෘණ*) දේවල් පිළිබඳ වටහාගැනීම නොතිබූ බව පෙනෙන්නට තිබුණි.
- තක්සේරු කළ හැකි මුළු ආදායම ලබාගැනීමේදී අයදුම්කරුවන් කිපදෙනෙකු දැරුවාගේ ආදායමද එකතු කර තිබුණි.

**මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.**

# ප්‍රශ්න අංක 09

## පරීක්ෂා කර ඇත්තේ කුමක් ද?

වෘත්තීයයන් පරිගණක ඉංජිනේරුවරයෙකු වූ වාසික පුද්ගලයෙකුගේ 2018/2019 තක්සේරු වර්ෂයේ පුද්ගලික ආදායම් බදු ගණනය කිරීම මෙම ප්‍රශ්නයේ අයදුම්කරුවන්ගෙන් විමසා තිබුණි.

### නිරීක්ෂණ:

- අයදුම්කරුවන්ගෙන් සැලකිය යුතු ගණනක් නිවැරදි වාහන ප්‍රතිලාභය පිළිබඳව නිසිලෙස අවබෝධ කරගෙන තිබුණේ නැත.
- සමහර අයදුම්කරුවන් සත්‍ය වෛද්‍ය ගාස්තු වියදම් සේවා ප්‍රතිලාභ ලෙස සලකා ඇත.
- අයදුම්කරුවන් අඩු ගණනක් දළ වැටුපෙන් 3% ක් සේවක භාරකාර අරමුදලට (ETF) සේවා ප්‍රතිලාභයක් ලෙස සලකා බලා තිබුණි.
- බහුතරය විසින් විදේශ මුදල් ඉපැයුම සේවා ආදායම ලෙස ගෙන තිබුණි. නවද, සමහර අයදුම්කරුවන් මෙම ආදායම බදු නිදහස් ආදායම් ලෙස ඉවත් කර තිබූ අතර, ඊට අනුකූලව ලකුණු ප්‍රදානය කරන ලදී. කෙසේවුවත්, එම ප්‍රමාණය සේවා ආදායම ලෙස ඇතුළත් කරන ලද නමුත්, එය බදු සහනයක් ලෙස ගණන් ගැනුණේ නැත.
- ලැයිස්තුගත සමාගම්වල ලාභාංශ සහ වාසික විදේශ මුදල් (RFC) ගිණුම් පොලී, අවසාන බදු ලෙස ආයෝජන ආදායම් යටතේ නිවැරදි ආකාරයට අයදුම්කරුවන් බොහොමයක් හඳුනාගෙන තිබුණේය.
- ලැයිස්තුගත සමාගම්වල කොටස් විකිණීමෙන් ලද ලාභයද, ආයෝජන ආදායම් යටතේ බදු නිදහස් ආදායම් ලෙස බහුතරය විසින් නිවැරදිව හඳුනාගෙන තිබුණි.
- රු.500,000/- ක පුද්ගලික දීමනාව සහ රු.700,000/- ක දීමනාව බදු සහන ලෙස බහුතරය විසින් නිවැරදි ආකාරයට ගෙන තිබුණේය.
- සැලකිය යුතු අයදුම්කරුවන් ගණනකට බදු සහන ලෙස විදේශ මුදල් ඉපැයීම් සහ දළ ගෙවල් කුලියෙන් 25% ක් සඳහා හිමිකම් පෑමට අමතක වී තිබුණි.
- මොරටුව විශ්වවිද්‍යාලයට (රජයට) තැගි කරන ලද පරිගණකවල වටිනාකම සඳහා සුදුසුකම්ලත් ගෙවීම් ලෙස හිමිකම් පෑමට බොහෝ අයදුම්කරුවන්ට නොහැකි වී ඇත.
- 4% සිට 24% දක්වා (slab rates) කැබලි අනුපාත යොදාගැනීම බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි ලෙස කර තිබුණේය.
- ද්විතියනය කළ රුකියා සඳහා උපයනවිට ගෙවීම් සහ රඳවාගැනීමේ බදු වෙනුවෙන් බදු බැර සඳහා හිමිකම් පෑම සතුටුදායක අන්දමින් සිදුකර තිබුණි. කෙසේවෙතත්, අයදුම්කරුවන්ගෙන් අතලොස්සකට ගෙවල් කුලී මත බදු සහන සඳහා රඳවාගැනීමේ බදු වෙනුවෙන් හිමිකම් පෑම අමතක වී ඇත.

මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක විය.

- - -

**විභාග අයදුම්කරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරුණු:**

- (1) නව විෂය නිර්දේශය පූර්ණ වශයෙන් හොඳින් අධ්‍යයනය කර තිබීම හා නව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
- (2) ප්‍රශ්නය කිහිප වනාවක් මනා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය.
- (3) ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකල්පනයන් කර ඇත්නම් ඒවා පැහැදිලිව පෙන්විය යුතුය.
- (4) ප්‍රශ්නයට උත්තර සැපයීම ආරම්භ කිරීමට පෙර කාලය වෙන්කිරීම පිළිබඳව සැලකිල්ලට ගත යුතුය. විෂය නිර්දේශයට අනුව මෙම ප්‍රශ්නවලට බර තැබීම බොහෝ අයදුම්කරුවන් නොසලකා හැර තිබුණි.
- (5) කුසලතා වර්ධනය කර ගැනීමට අයදුම්කරුවන් විභාගයට පෙනී සිටීමට පෙර පසුගිය විභාග ප්‍රශ්න වැඩි වැඩියෙන් පුහුණුවීම, ස්ව-අධ්‍යයන පොත කියවීම, සමාන විභාගවල පසුගිය විභාග ප්‍රශ්න පුහුණුවීම කළ යුතුය. මෙය අයදුම්කරුවන්ට විෂය නිර්දේශයේ විෂය පථය සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධ කරගැනීමට උපකාරී වේ.
- (6) අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරදීමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි නැවත පරීක්ෂා කර බැලිය යුතුය.
- (7) ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදීම.
- (8) ස්ව-අධ්‍යයන පාඩම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සඟරා හා ලිපි ආදිය පරිශීලනය කළ යුතුය.
- (9) පෙර සූදානමක් සහිතව විභාගය සමත්වීමේ පරම වේතනාවෙන් විභාගය සඳහා ඉදිරිපත් විය යුතුය.

- \* \* \* -